

පරීක්ෂක වාර්තාව

AA1 විභාගය - ජනවාරි 2020

(AA11) මූල්‍ය ගිණුම්කරණ මූලිකයන්

A - කොටස

වාස්තවික පරීක්ෂණ ප්‍රශ්න

ප්‍රශ්න අංක **01** - ලකුණු 40
(අනිවාර්ය ප්‍රශ්නයකි)

මෙම ප්‍රශ්නය අනු ප්‍රශ්න 15 කින් සමන්විතය.

ප්‍රශ්න අංක 1.1 සිට 1.8 දක්වා වූ ප්‍රශ්න සඳහා දී ඇති පිළිතුරු හතරින් වඩාත්ම සුදුසු පිළිතුරට අදාළ අංකය හා ප්‍රශ්න අංක 1.9 සිට 1.15 දක්වා වූ ප්‍රශ්න සඳහා නිවැරදි උත්තර ප්‍රශ්න අංක සමග උත්තර පොතේ ලියන ලෙස අයදුම්කරුවන් වෙත උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව අයදුම්කරුවන් විසින් එක් එක් අනු කොටස් සඳහා ලබාදී තිබූ උත්තර අනුව පොදුවේ දක්නට ලැබුණු වැරදි / දුර්වලතා පහත පරිදි වේ:

ප්‍රශ්න අංක 1.1

සමහර අයදුම්කරුවන් මෙම ප්‍රශ්නය නිවැරදිව අවබෝධ කර නොගෙන නිවැරදි පිළිතුර අංක 04 වෙනුවට අංක 01 ඉදිරිපත් කර තිබුණි.

ප්‍රශ්න අංක 1.2

ගිණුම්කරණ සංකල්ප පිළිබඳව සමහර අයදුම්කරුවන් තුළ ප්‍රමාණවත් දැනුම නොමැති බැවින් නිවැරදි පිළිතුරු අංක 02 වෙනුවට අංක 03 ඉදිරිපත් කර තිබුණි.

ප්‍රශ්න අංක 1.3

මූල්‍ය ලියවිලි සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක් අයදුම්කරුවන් තුළ නොමැති වීමෙන් නිවැරදි පිළිතුරු අංක 04 වෙනුවට අංක 01 ඉදිරිපත් කර තිබුණි.

ප්‍රශ්න අංක 1.4

ගිණුම්කරණ සමීකරණය පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නොමැතිවීම නිසා දී ඇති ගිණුම්කරණ සමීකරණයට අදාළ නිවැරදි පිළිතුර අංක 01 වුවද අයදුම්කරුවන් විසින් පිළිතුර ලෙස සඳහන් කර තිබුණේ අංක 04 ය.

ප්‍රශ්න අංක 1.5

ඉදිරිපත් කර තිබූ තොරතුරු උපයෝගී කර ගෙන නිවැරදි ලාභය රු.225,000/- ලෙස බහුතරයක් අයදුම්කරුවන් විසින් ගණනය කර තිබුණු අතර සමහර අයදුම්කරුවන් විසින් ලාභය රු.525,000/- ලෙස වැරදි ලෙස ගණනය කර තිබුණි.

ප්‍රශ්න අංක 1.6

ගිණුම් වර්ගීකරණය යටතේ මූර්ත ගිණුමක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව අයදුම්කරුවන් තුළ නිවැරදි අවබෝධයක් නොතිබීම නිසා නිවැරදි පිළිතුර වන අංක 04 යන්ත්‍ර ගිණුම වෙනුවට නාම මාත්‍ර ගිණුමක් වන අංක 02 විකුණුම් ගිණුම ඉදිරිපත් කර තිබුණි.

ප්‍රශ්න අංක 1.7

මෙම ප්‍රශ්නය නිවැරදිව තේරුම් නොගැනීම නිසා විශේෂිත ගිණුම්කරණ මෘදුකාංගයක් සඳහා උදාහරණයක් වෙනුවට පොදු ගිණුම්කරණ මෘදුකාංගයක් බොහෝ අයදුම්කරුවන් විසින් පිළිතුරු ලෙස ඉදිරිපත් කර තිබුණි. එනම් නිවැරදි පිළිතුර අංක 03 වෙනුවට අංක 01, 02 හා 04 පිළිතුර ලෙස ඉදිරිපත් කර තිබුණි.

ප්‍රශ්න අංක 1.8

බොහෝමයක් අයදුම්කරුවන් විසින් ප්‍රශ්නය නිවැරදිව තේරුම් නොගෙන නිවැරදි පිළිතුරු අංක 01 වෙනුවට අංක 03 ඉදිරිපත් කර තිබුණි. ණයගැතියන්ගෙන් මුදල් ලැබුණු විට මුදල් වත්කම වැඩි වුවද ණයගැති වත්කම අඩුවන නිසා වත්කම් වැඩිවීම කෙරෙහි එහි බලපෑමක් නැත.

ප්‍රශ්න අංක 1.9

මෙම ප්‍රශ්නය නිවැරදිව තේරුම් නොගැනීම නිසා අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර වන ආදායම් හා වියදම් වෙනුවට පහත පරිදි විවිධ වැරදි පිළිතුරු ලබා දී තිබුණි:

- වත්කම් හා වගකීම්.
- හිමිකම් හා වගකීම්.
- ගැණුම් හා විකුණුම්.
- අදායම් ප්‍රකාශනය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය.

ප්‍රශ්න අංක 1.10

අයදුම්කරුවන් වැඩි ප්‍රමාණයකගේ ගිණුම්කරණ සංකල්ප පිළිබඳ දැනුම ඉතාමත් දුර්වල මට්ටමක පැවතුණි. එවැනි සංකල්පයක් ඇතිබව පවා ඇතැම් අයදුම්කරුවන් දැන නොසිටි බව පිළිතුරු වලින් ගම්‍ය විය.

ප්‍රශ්න අංක 1.11

මෙම ප්‍රශ්නය මඟින් ගනුදෙනු වාර්තා කිරීමට භාවිතා කරනු ලබන මූලාශ්‍ර ලේඛන පිළිබඳ දැනුම පරීක්ෂා කර තිබුණි.

- (a) නිවැරදි පිළිතුර බැරපත (credit Note) වුවද අයදුම්කරුවන් විසින් පිළිතුරු ලෙස ආපසු එවූම් ජර්නලය සඳහන් කර තිබුණි.
- (b) නිවැරදි පිළිතුර ජර්නල් වවුචරය (Journal voucher) වුවද අයදුම්කරුවන් විසින් පිළිතුරු ලෙස පොදු ජර්නලය, ඉන්වොයිසිය හා ගැණුම් ඉන්වොයිසිය සඳහන් කර තිබුණි.
- (c) නිවැරදි පිළිතුර ලදුපත (Receipt) වුවද අයදුම්කරුවන් විසින් පිළිතුරු ලෙස විකුණුම් ඉන්වොයිසිය සඳහන් කර තිබුණි.

ප්‍රශ්න අංක 1.12

සරල මාර්ග ක්‍රමයට ක්ෂය ගණනය කිරීම පිළිබඳව අයදුම්කරුවන් තුළ ප්‍රමාණවත් අවබෝධයක් නොමැති බව දක්නට ලැබුණි. යන්ත්‍ර පිරිවැයෙන් ප්‍රයෝජනවත් ජීව කාලය අවසානයේ සුන්බුන් වටිනාකම අඩු නොකර, ක්ෂය ගණනය කර තිබුණි.

ප්‍රශ්න අංක 1.13

මෙම ප්‍රශ්නය සඳහා අයදුම්කරුවන් වැඩි ප්‍රමාණයක් නිවැරදි පිළිතුර ඉදිරිපත් කර තිබුණි.

ප්‍රශ්න අංක 1.14

මෙම ප්‍රශ්නය මඟින් දී ඇති එක් එක් ප්‍රකාශය සත්‍ය හෝ අසත්‍ය ද යන්න අයදුම්කරුවන්ගෙන් විමසීම් කර ඇත.

- (a) අයදුම්කරුවන් සුළු ප්‍රමාණයක් පමණක් ගැනිලි මගින් ස්කන්ධය වැඩිවන බව සඳහන් කර තිබුණි.
- (b) මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය අතර වෙනස්කම් පිළිබඳ අවබෝධයක් නොමැති නිසා මෙය “සත්‍ය” ලෙස සටහන් කර තිබුණි.
- (c) ප්‍රමාණාත්මකතාවය පිළිබඳ ගිණුම්කරණ සංකල්පය පිළිබඳ අවබෝධයක් නොමැතිකමින් දෙන ලද ප්‍රකාශය “අසත්‍ය ලෙස සටහන් කර තිබුණි.
- (d) “වගකීම්” හඳුනාගැනීමේ නිර්ණායක පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති කමින් මෙම ප්‍රකාශය “සත්‍ය” යැයි දක්වා තිබුණි.

ප්‍රශ්න අංක 1.15

මෙම ප්‍රශ්නය මඟින් දී ඇති එක් එක් ගනුදෙනුව සඳහා වන නිවැරදි ද්විත්ව සටහන පිළියෙල කිරීමට උපදෙස් දී තිබුණි.

- (a) ඇතැම් අයදුම්කරුවන් සාප්පු අලුත්වැඩියා ගිණුමට මෙය හරකර බැංකු ගිණුමට බැරකර තිබුණි.
- (b) ඇතැමුන් පොලී ආදායම් ගිණුමට හරකර තිබුණි.
- (c) ගනුදෙනුව නිවැරදිව හඳුනාගෙන නිවැරදි ද්විත්ව සටහන සමහර අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කර නොතිබුණි. ප්‍රාග්ධන ගිණුම බැර කිරීම වෙනුවට මුදල් ගිණුම / ගැනිලි ගිණුම බැර කර තිබුණි.

B කොටස

(අනිවාර්ය ප්‍රශ්න හතරකි)

ප්‍රශ්න අංක 02 - ලකුණු 10

මෙම ප්‍රශ්නය මඟින් දී ඇති ගනුදෙනු නිවැරදිව ද්විත්ව සටහන් අනුව ලෙජර් ගිණුම්වල සටහන් කර එම ශේෂයන් උපයෝගී කර ගෙන ශේෂ පිරික්සුම පිළියෙල කිරීම සම්බන්ධයෙන් අයදුම්කරුවන්ගේ දැනුම පරීක්ෂා කර ඇත. සමස්ථයක් ලෙස ගත් විට අයදුම්කරුවන් සතුටුදායක මට්ටමක පිළිතුරු ලබා දී තිබුණි.

ඉදිරිපත් කරන ලද උත්තර පත්‍රවල පහත සඳහන් අඩුපාඩු දක්නට තිබුණි:

- (1) මුදලට විකුණුම්, ණයට විකුණුම් හා මුදලට ගැනුම්, ණයට ගැනුම් ශේෂ පිරික්සුමේ වෙන වෙනම අයිතමයන් ලෙස දක්වා තිබුණි.
- (2) 2018 ඔක්තෝබර් 01 දින මිලදී ගන්නා ලද මෝටර් ලොරි රථය සඳහා සරල මාර්ග ක්‍රමය යටතේ මාස 06 ක කාලසීමාව සඳහා ක්ෂය වීම් නිවැරදිව ගලපා ද්විත්ව සටහන ශේෂ පිරික්සුමේ ඇතුළත් කර නොතිබුණි.
- (3) 2019 මාර්තු 31 දිනට මුදල් ශේෂය නිවැරදිව ගණනය කර ශේෂ පිරික්සුමේ ඇතුළත් කර නොතිබුණි.

- (4) උපචිත වැටුප් නිවැරදිව වැටුප් හා චේතන වලට එකතුකර වර්ෂය සඳහා අදාල වැටුප් හා චේතන නිවැරදිව ශේෂ පිරික්සුමේ ඇතුළත් කර නොතිබුණි.
- (5) උපචිත වැටුප් ශේෂ පිරික්සුමේ බැර සටහනක් ලෙස ඇතුළත් කර නොතිබුණි.
- (6) ණයට විකුණුම් හා ණයට ගැනුම්, ණයගැති හා ණයහිමි ගිණුම් පිළියෙල කර සොයා ගැනීමේදී අවසාන ශේෂය හා මුදලින් කරන ලද ගෙවීම් නිවැරදිව ණයගැති හා ණයහිමි ගිණුම්වල සටහන් නොකිරීම නිසා ණයට විකුණුම් හා ණයට ගැනුම් සඳහා වැරදි අගයන් ශේෂ පිරික්සුමේ සටහන් කර තිබුණි.
- (7) හරවිය යුතු ශේෂයන් ශේෂ පිරික්සුමේ බැරට හා බැරවිය යුතු ශේෂයන් ශේෂ පිරික්සුමේ හරට සටහන් කර තිබුණි.
- (8) ලේජර් ගිණුම් පමණක් පිළියෙල කර තිබුණි.

ප්‍රශ්න අංක 03 - ලකුණු 10

(A) මෙම ප්‍රශ්නය මඟින් නිෂ්පාදන ගිණුම් පිළියෙල කිරීම පිළිබඳව අයදුම්කරුවන්ගේ දැනුම හා අවබෝධය පරීක්ෂා කර තිබූ අතර අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද පිළිතුරු සම්බන්ධයෙන් පහත අඩුපාඩු නිරීක්ෂණය විය:

- (1) ඉදිරිපත් කළයුතු නියමිත ආකෘති පිළිබඳව දැනුම සමහර අයදුම්කරුවන්ට නොතිබීම.
- (2) සෘජු හා වක්‍ර වියදම් නියමිත පරිදි හඳුනාගෙන නොතිබීම නිසා සමහර අයදුම්කරුවන් එම වියදම් මාරුකර ඉදිරිපත් කර තිබුණි.
- (3) නොනිමි වැඩ ප්‍රාථමික පිරිවැයට අගය කළ යුතු බව පැහැදිලිවම ප්‍රශ්නයේ සඳහන් කර තිබුණද එම උපදෙස් සැලකිල්ලට නොගෙන සමහර අයදුම්කරුවන් නොනිමි වැඩ ප්‍රාථමික පිරිවැය වශයෙන් පෙන්වූම් නොකර නිෂ්පාදන ගිණුමේ අවසානයේ පොදුකාර්යය පිරිවැය යටතේ සටහන් කර තිබුණි.
- (4) සමහර අයදුම්කරුවන් විසින් විදුලි වියදම් හා ආරක්ෂණ වියදම් දී ඇති ප්‍රතිශතයන් අනුව කම්හල හා කාර්යාලය අතර නිවැරදිව බෙදා වෙන්කර නොතිබුණි.
- (5) නිෂ්පාදනය කරනු ලබන ඒකක 2,500 සඳහා එක් ඒකකයක් වෙනුවෙන් රු.200/- බැගින් ගෙවනු ලබන සෘජු දීමනාව (2,000 x 2,500) රු.500,000/- නිවැරදිව ගණනය කර සෘජු වියදම් වශයෙන් දක්වා නොතිබුණි. තවත් සමහර අයදුම්කරුවන් නිවැරදි සෘජු දීමනා අගය නිෂ්පාදන පොදුකාර්යය වියදම් යටතේ සටහන්කර තිබුණි.

(B) ඒකකයක නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම පිළිබඳව අයදුම්කරුවන්ගේ දැනුම පරීක්ෂාකර තිබුණි. බොහෝමයක් අයදුම්කරුවන් විසින් නිෂ්පාදන පිරිවැය මුළු නිෂ්පාදිත ඒකක ප්‍රමාණයෙන් බෙදීමෙන් ඒකකයක නිෂ්පාදන පිරිවැය ගණනය කර තිබුණි. නමුත් නිවැරදිව නිෂ්පාදන පිරිවැය ගණනය නොකිරීම නිසා ඒකකයක නිෂ්පාදන පිරිවැය වැරදි අගයක් ගෙන තිබුණි.

ප්‍රශ්න අංක 04 - ලකුණු 10

මෙම ප්‍රශ්නය (a) හා (b) වශයෙන් අනුකොටස් දෙකකින් යුක්ත විය. (a) කොටසින් වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය ජර්නල් සටහන්ද (b) කොටසින් අවිනිශ්චිත ගිණුම පිළියෙල කිරීම පිළිබඳව අයදුම්කරුවන්ගේ දැනුම හා අවබෝධයද පරීක්ෂාවට ලක්කර ඇත.

සමස්ථයක් ලෙස ගත් විට අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර ඉදිරිපත් කර තිබුණි. නමුත් එක් එක් කොටස්වලට ලබාදුන් පිළිතුරු අනුව පහත අඩුපාඩු හා වැරදි නිරීක්ෂණය විය.

(A) වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් පිළියෙල කිරීම:

- (1) මෙම ගනුදෙනුව මුදල් පොතේ නිවැරදිව සටහන් වී තිබුණද, ඇතැම් අයදුම්කරුවන් එය අවිනිශ්චිත ගිණුමට හර නොකර, මුදල් ගිණුමට හරකර තිබුණි.
- (2) මෙහිදී යන්ත්‍ර ගිණුමට හර වී තිබූ ප්‍රමාණය ඉවත් කළ යුතු වුවද ඇතැම් අයදුම්කරුවන් අවිනිශ්චිත ගිණුමට බැර කර තිබුණි.
- (3) මෙයද ඇතැම් අයදුම්කරුවන් මුදල් පොතට හරකර ප්‍රාග්ධන ගිණුමට බැරකර තිබුණි.
- (4) මෙය ගිණුම් පොත්වලින් සම්පූර්ණයෙන්ම මඟහැරී තිබූ ගනුදෙනුවක් නිසා එය සම්පූර්ණයෙන්ම පොත්වල සටහන් කළ යුතු වුවත් මෙයද අවිනිශ්චිත ගිණුමේ සටහන්කළ අවස්ථා දක්නට තිබුණි.
- (5) මෙය බොහෝමයක් අයදුම්කරුවන් නිවැරදිව අවිනිශ්චිත ගිණුමට හරකර කුළී ආදායම් ගිණුමට බැරකර තිබුණි.
- (6) ඇතැම් අයදුම්කරුවන් ණයහිමියෙකුට මුදල් ගෙවූ විට එය සටහන් කළ යුත්තේ හර පැත්තේද බැර පැත්තේද යන්න නොදැන සිටියහ.
- (7) මෙයද අත්පිට මුදලට සිදුකළ විකුණුම් වුවද, ඇතැම් අයදුම්කරුවන් ණයගැති ගිණුමට හරකර තිබුණි.

(B) අවිනිශ්චිත ගිණුම පිළියෙල කිරීම:

- (1) අවිනිශ්චිත ගිණුමේ ආරම්භක බැර ශේෂය වූ රු.43,000/- සමහර අයදුම්කරුවන් විසින් අවිනිශ්චිත ගිණුමේ හර ශේෂය ලෙස සටහන් කර තිබූ අතර තවත් සමහර අයදුම්කරුවන් ආරම්භක ශේෂය අවිනිශ්චිත ගිණුමට සටහන් කර නොතිබුණි.
- (2) අවිනිශ්චිත ගිණුමේ හර සටහන් බැරටද බැර සටහන් හරටද සටහන්කර තිබීම නිසා අවිනිශ්චිත ගිණුම තුලනය නොවී තිබුණි.

ප්‍රශ්න අංක 05 - ලකුණු 10

මෙම ප්‍රශ්නය (a) හා (b) වශයෙන් අනුකොටස් දෙකකින් සමන්විත වේ.

- (a) කොටස මගින් දී ඇති එක් එක් ගනුදෙනුව මගින් ගිණුම්කරණ සමීකරණයට වන බලපෑම පිළිබඳ අයදුම්කරුවන්ගේ දැනුම පරීක්ෂාකර තිබුණි.
- (b) කොටස මගින් දී ඇති ගනුදෙනු පොදු ජර්නලයේ සටහන් කිරීම පිළිබඳ අයදුම්කරුවන්ගේ දැනුම පරීක්ෂාකර තිබුණි.

අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද පිළිතුරු අනුව පහත දුර්වලතා පොදුවේ දක්නට ලැබුණි:

(a) ගිණුම්කරණ සමීකරණයට වන බලපෑම:

- (1) ඉදිරිපත් කර ඇති එක් එක් ගනුදෙනු මගින් ගිණුම්කරණ සමීකරණයට වන බලපෑම පිළිබඳව එනම් වත්කම්, වගකීම්, ආදායම් හා වියදම් වැඩිවීම හෝ අඩුවීම පිළිබඳව සමහර අයදුම්කරුවන් නිවැරදි අවබෝධයකින් පිළිතුරු ඉදිරිපත් කර තිබුණේ නැත. ධන හෝ සෘණ අගයන් රහිතව සටහන් කර තිබුණි.
- (2) සමහර අයදුම්කරුවන් අදාළ ගනුදෙනු මගින් ගිණුම්කරණ සමීකරණයට වන බලපෑම වත්කම් පැත්තේ හෝ වගකීම් පැත්තේ පමණක් තනි සටහනක් ලෙස ඉදිරිපත් කර තිබුණි.
- (3) ඉදිරිපත් කරන ලද ගිණුම්කරණ සමීකරණයට අනුකූල නොවන පරිදි දී ඇති ගනුදෙනුවල බලපෑම සටහන් කර තිබුණි. උදාහරණ වත්කම් = වගකීම් යටතේ ගනුදෙනු සටහන් කර තිබීම.
- (4) ගිණුම්කරණ සමීකරණයේ දී ඇති ගනුදෙනුවල මූල්‍යමය අගය සටහන් කිරීම වෙනුවට 'වැඩිවීම' 'අඩුවීම' යනුවෙන් වචනයෙන් සඳහන් කර තිබුණි.

(b) පොදු ජර්නලය පිළියෙල කිරීම:

දී ඇති ගනුදෙනු පොදු ජර්නලයේ සටහන් කිරීමේදී පහත අඩුපාඩු නිරීක්ෂණය විය:

- (1) රු.75,000/- ක් වටිනා පෞද්ගලික මෝටර් රථය ව්‍යාපාරයට පැවරීමේදී එම මුදල ප්‍රාග්ධන ගිණුමට බැරකිරීම වෙනුවට සමරවීරගේ ගිණුමට බැර කර තිබුණි.
- (2) ණය පදනම මත සීමාසහිත xy සමාගමෙන් මිලදී ගන්නා ලද යන්ත්‍රය xy සමාගමේ ගිණුමට බැරකිරීම වෙනුවට ණය හිමි ගිණුමට බැර කර තිබුණි.
- (3) ජර්නල් සටහන් වෙනුවෙන් සංලක්ෂය බොහෝමයක් අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කර නොතිබුණි.
- (4) ජර්නල් සටහන් පිළියෙල කිරීම වෙනුවට අදාළ ගනුදෙනු සඳහා ගිණුම් පිළියෙල කර තිබුණි.
- (5) ජර්නල් සටහන් සඳහා 'හර' 'බැර' යනුවෙන් සඳහන් කර නොතිබුණි.

C කොටස
(අනිවාර්ය ප්‍රශ්නයකි)

ප්‍රශ්න අංක 06 - ලකුණු 20

මෙම ප්‍රශ්නය (a) හා (b) වශයෙන් අනුකොටස් දෙකකින් සමන්විතවූ අතර (a) කොටසින් විස්තීරණ ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීම සහ (b) කොටසින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කිරීම පිළිබඳව දැනුම පරීක්ෂාවට ලක්කර තිබුණි.

උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේදී පොදුවේ දක්නට ලැබුණු දුර්වලතා පහත පරිදි විය:

- (a) (1) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් කළ යුතු සමහර සටහන් විස්තීරණ ආදායම් ප්‍රකාශනයේ ඇතුළත් කර තිබුණි. උදාහරණ :- වෙළඳ ලැබිය යුතු මුදල් සහ වෙළඳ ගෙවිය යුතු මුදල්
- (2) ශේෂ පිරික්සුමේ ගණිතමය අගයන් රු.'000 වශයෙන්ද ගැලපිලි සටහන් වල අගයන් සම්පූර්ණ අගයන් ලෙසද දක්වා තිබූ බැවින් ගැලපිලි වල අගයන්ද රු.'000 වලට හරවාගත යුතු වුවද සමහර අයදුම්කරුවන් එය සැලකිල්ලට නොගෙන එම වටිනාකම් සම්පූර්ණ අගයන් ලෙස සටහන් කර තිබුණි.
- (3) විස්තීරණ ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීමේදී උපයෝගී කර ගත යුතු සම්මත ආකෘතිය පිළිබඳව අවබෝධයක් නොමැති සමහර අයදුම්කරුවන් විසින් එය හර සහ බැර වශයෙන් ශේෂ පිරික්සුමක ආකෘතියට අනුව පිළියෙල කර තිබුණි.
- (4) සමහර අයදුම්කරුවන් සරල මාර්ග ක්‍රමය මත, දී ඇති ප්‍රතිශතය අනුව අදාළ ක්ෂයවීම් නිවැරදිව ගණනය කර නොතිබුණි.
- (5) ශේෂ පිරික්සුමේ ඉඩම් හා ගොඩනැගිලි වටිනාකමෙන් ඉඩම්වල වටිනාකම වන රු.300,000/- අඩුකර ගොඩනැගිලි වටිනාකම වන රු.5,000,000/- සඳහා ක්ෂය ගණනය කළ යුතුවුවද සමහර අයදුම්කරුවන් රු.8,000,000/- සඳහාම ක්ෂය ලෙස රු.800,000/- ක් ගණනය කර තිබුණි.
- (6) 2019 මාර්තු මාසය සඳහා ගෙවිය යුතු විදුලිය වූ රු.143,000/- ක මුදල ශේෂ පිරික්සුමේ ඇති විදුලි වියදම වූ රු.1,200,000/- ට එකතුකර විස්තීරණ ආදායම් ප්‍රකාශනයේ සඳහන් කළ යුතු වුවද එය වෙන වෙනම අයිතම දෙකක් ලෙස සටහන් කර තිබුණි. තවත් සමහර අයදුම්කරුවන් ගෙවියයුතු විදුලි වියදම් ප්‍රමාණය නොසලකා ශේෂ පිරික්සුමේ ඇති රු.1,200,000/- පමණක් සටහන් කර තිබුණි.
- (7) වෙළඳ ලැබිය යුතු මුදල් වලින් රු.100,000/- ක මුදලක් බොල්ණය ලෙස කපා හැරීම නියමිත පරිදි සටහන් කර නොතිබුණි.
- (8) වෙළඳ ලැබිය යුතු මුදලින් රු.100,000/- ක මුදලක් බොල්ණය ලෙස අඩුකර අඩමාණ ණය ගැලපීම කළ යුතු වුවද එසේ අඩුකර නොමැති නිසා අඩමාණ ණය ඌණ වෙන්කිරීම ලෙස වැඩි අගයක් සටහන් කර තිබුණි.
- (9) 2019 මාර්තු 01 දින 12% ක වාර්ෂික පොලී අනුපාතයකට ලබා ගන්නා ලද රු.900,000/- ක බැංකු ණය මුදල සඳහා ගෙවිය යුතු එක් මාසයක පොලී මුදල වන රු.9,000/- වෙනුවට වාර්ෂික පොලිය වන රු.108,000/- සටහන් කර තිබුණි.
- (10) 2019 ජනවාරි 01 දින සිට 2019 දෙසැම්බර් 31 දින දක්වා වූ කාලය සඳහා ගෙවන ලද වරිපනම් රු.180,000/- ක මුදලින් ගිණුම් කාල පරිච්ඡේදයට අදාළ එනම් 2019 ජනවාරි 01 දින සිට 2019 මාර්තු 31 දින දක්වා මාස තුන සඳහා අදාළ වරිපනම් මුදල රු.45,000/- නිවැරදිව ගණනය කර සටහන් කර නොතිබුණි.

(b) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය:

- (1) සමහර අයදුම්කරුවන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළිගත් ආකෘතියට අනුව පිළියෙල කර ඉදිරිපත් කර නොතිබුණි.
- (2) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය 2019 මාර්තු 31 දිනට යනුවෙන් සඳහන් කළ යුතු වුවද සමහර අයදුම්කරුවන් එය 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා යනුවෙන් සඳහන් කර තිබුණි.
- (3) සමහර අයදුම්කරුවන් දේපල, පිරිසත සහ උපකරණ වලට අදාළ සම්පූර්ණ ක්ෂය හා ධාරණ අගය නිවැරදිව ගණනය කර නොතිබුණි:
 - (i) උදාහරණ: ඉඩම් හා ගොඩනැගිලි සම්පූර්ණ වටිනාකමට වර්ෂයේ ක්ෂය ගණනය කිරීම නිසා සම්පූර්ණ ක්ෂය ප්‍රමාණය වැරදි අගයක් ගැනීම.
 - (ii) මෝටර් වාහන හා කාර්යාලීය උපකරණ සඳහා වර්ෂයේ ක්ෂය ප්‍රමාණය පමණක් සම්පූර්ණ ක්ෂය ලෙස සටහන් කර තිබුණි.
- (4) ජංගම වත්කම් යටතේ වර්ෂයේ අග තොගය වෙනුවට වර්ෂයේ මුල තොගය සටහන් කර තිබුණි.
- (5) කලින් ගෙවූ වරිපනම් නිවැරදිව ගණනය කර නොතිබුණු නිසා ජංගම වත්කම් යටතේ 2019 අප්‍රේල් 01 සිට 2019 දෙසැම්බර් 31 දින දක්වා කලින් ගෙවූ වරිපනම් ලෙස සටහන් කළ යුතු නිවැරදි මුදල වන 135,000/- වෙනුවට රු.180,000/- ම සටහන් කර තිබුණි.
- (6) බොල්ණය ප්‍රමාණය වෙළඳ ලැබිය යුතු මුදලින් අඩු නොකර අඩමාණ ණය 10% වෙන්කිරීම නිසා වෙළඳ ලැබිය යුතු මුදලේ ශුද්ධ අගය වැරදි අගයක් ගෙන තිබුණි.
 - (i) ජංගම බැරකම් යටතේ එක් මාසයක උපවිත පොලිය ලෙස සටහන් කළ යුතු රු.9,000/- වෙනුවට වාර්ෂික පොලිය ගණනය කර රු.108,000/- මුදල උපවිත පොලිය ලෙස සටහන් කර තිබුණි.
- (7) ජංගම බැරකම් යටතේ සඳහන් කළ යුතු සමහර අයිතමයන් ජංගම වත්කම් යටතේ සටහන් කර තිබුණි.

උදාහරණ :- උපවිත විදුලිය, පොළී වියදම හා වෙළඳ ගෙවිය යුතු මුදල්

- - -

අයදුම්කරුවන්ගේ තේරුම් ගැනීම දියුණු කිරීමේදී සැලකිල්ලට ගත යුතු පොදු කරුණු:

- (1) විෂය නිර්දේශයේ සම්පූර්ණ කරුණු හොදින් අධ්‍යයනය කිරීම සහ සෑම ඒකකයකින්ම හෝ අංශයකින්ම අපේක්ෂිත දැනුම් මට්ටම පිළිබඳ මනා අවබෝධයක් දියුණු කර ගැනීම.
- (2) අයදුම්කරුවන් විසින් ප්‍රශ්නය කිහිපවතාවක්ම හොදින් කියවිය යුතු අතර, සියළුම ගණනය කිරීම්වලට අදාළ පෙර වැඩ පැහැදිලිව දැක්විය යුතුය.
- (3) උත්තර සැපයීමේදී උපකල්පනයන් අදාළ වන්නේ නම් එම උපකල්පනයන් පැහැදිලිව දැක්විය යුතුය.
- (4) අත් අකුරු පැහැදිලි විය යුතුඅතර ප්‍රශ්න අංකයන් නිවැරදිව දැක්විය යුතුය. උත්තර පත්‍රය භාරදීමට පෙර ප්‍රශ්න අංකය නැවත පරීක්ෂාකිරීම ආදී දේ අනිවාර්ය වේ.
- (5) ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් නිවැරදිව අනුගමනය කළ යුතුය.
- (6) අවබෝධය, කුසලතා සහ පලපුරුද්ද නියුණු කර ගැනීම සඳහා පසුගිය ප්‍රශ්න පත්‍ර සහ යෝජිත උත්තර උපකාරීවනු ඇත. සමාන රටාවන් සහ ව්‍යුහයන් නැවතත් ප්‍රශ්න පත්‍ර තුළ ඇතුළත් විය හැකි බැවින් එය සෑම විටම වාසිදායක වනු ඇත.
- (7) මෙම විෂයට අදාළ ස්ව-අධ්‍යයන පොත සහ සඟරා මෙන්ම අදාළ විෂය කොටස් සඳහා අදාළවන අනෙකුත් කියවීම් පරිශීලනය සිදුකරන්න.
- (8) කාල කළමනාකරණය විභාගයේදී ඉතා වැදගත් වේ. සෑම ප්‍රශ්නයකටම වෙන්කර ඇති ලකුණු දෙස බැලීමෙන් උත්තර සැපයීමට වැයකළ යුතු කාලය පිළිබඳ ඇස්තමේන්තුවක් කළ හැකිය.
- (9) විභාගය සමත්වීමට තිර අදිටනින් යුතුව මනා සුදානමකින් විභාගයට පෙනී සිටීම සිදුකරන්න.

- * * * -